

## ବେଳେ ଦିନ କାହାର କାମରୁ କିମ୍ବା କିମ୍ବା କାମରୁ

## Criteria of Buddhist Moral Philosophy

## කිරම විමලතිස්ස නිමි

සාරස. කේත්පය

පුද්ගල වර්යාව නිවැරදි වීම මානවයාට පමණක් නොව සමස්ත සත්ත්ව වර්ගයාටම මෙන්ම සෞඛ්‍යමට ද එකසේ බලපායි. ලෝකයෙහි පැවැත්ම රඳපවතින්නේ මිනිසාගේ ක්‍රියාකාරකම මතය. සිතා විමසා ක්‍රියා කළ හැක්කේ මිනිසාට පමණි. එබැවින් මිනිස් වර්යා නිවැරදියැයි සම්මත රාමුවක පවත්වා ගැනීම ඉතා වැදගත් වේ. පුරුදිග දරුණය තුළ 'ethics' යනුවෙන් හඳුන්වා ඇත්තේ මෙයයි. සමස්ත සත්ත්ව වර්ගයාගේම හිතසුව පිණිස කටයුතු කරන බුදුධාම ජ්ව මෙන්ම අභ්‍ය්‍රී පරිසරය කෙරෙහි මෙමතිය පෙරවු කර ගෙන කටයුතු කළ යුතු ආකාරය බොඳේ සඳාවාර දරුණය යටතේ උගෙන්වයි. එහි දී කිසිවෙකුටත් හානියක් නොවන අයුරින් පුද්ගල වර්යා පැවැත්විය යුතු ආකාරය සඳහා විධිමත් මගපෙන්වීමක් සිදු කර ඇත. මූලික බොඳේ ඉගැන්වීම මත හිඳිමින් හේතුවිල සිද්ධාන්තය අනුව සියල්ල පැහැදිලි කර ඇත. සිලය නැමති වර්යා විශේෂය තුම්වෙදය මූලික කර ගෙන සැකසුණු බොඳේ සඳාවාර දරුණය තුළ හොඳ-නරක, හරි-වැරදි, පිං-පවි ආදි වශයෙන් ගැළෙන සමාජ සම්මත සඳාවාර සීමා හඳුනාගෙන ඒවා අතිකුමණය නොවන අයුරින් සිය වර්යා පවත්වා ගැනීමට අවශ්‍ය මාර්ගෝපදේශ සහය ඇත. බොඳේ සඳාවාර නිර්ණායක වශයෙන් මෙම ඉගැන්වීම දැක්විය හැකිය. පුද්ගල ස්වාධීනත්වය හා ස්වභිජන්දතාව තුළ හිඳිමින් ක්‍රිස්ථ-අභිස්ථල් තෝරාගෙන කටයුතු කිරීමට බොඳේ සඳාවාර නිර්ණායක උපකාරී වේ.

යතුරු පද: බෙංද්ධ, සඳාවාර, හිලය, ස්වච්ඡන්දතාව, වර්යා

## Abstract

Modification of individual behavior affects not only humans but all beings as well as nature. The existence of the world depends on the activities of man. Only man can think and act. It is therefore important to maintain a standard framework for the correctness of human behavior. This is called ethics in the Western Philosophy. Buddhism, which works for the benefit of all living beings, teaches how to act with compassion for the living beings as well as the inanimate environment under Buddhist moral philosophy. There is a formal guideline on how to conduct a person's behaviors in a way that does not harm anyone. Buddhism explains everything based on the basic Buddhist teachings and the theory of causality. Buddhist moral philosophy, based on the practice of *sīla*, has identified the social norms of good and bad, right and wrong, *puñña-pāpa*, and has given proper guidance not to exceed the moral borders of society. These teachings can be cited as Buddhist moral criterias. These Buddhist moral criterias help for the individual to work by selecting merits and demerits independently on free-will and independence.

**Keywords:** Buddhist, Moral, *sīla*, free-will, behaviors

## හැඳින්වීම

'ethics' අපරදිග දැරුණනයේ ප්‍රධාන ගාඛාවකි. එය 'ආචාර විද්‍යාව' වශයෙන් සිංහල හාජාවට නගා ඇත. තවත් විටක එය 'moral philosophy' යනුවෙන් ද දැක්වෙන අතර එය සඳාචාර දැරුණනය වශයෙන් අරුත් ගන්වා ඇත. දැරුණනය තුළ අචාර විද්‍යාව වශයෙන් හැඳින්වෙන විෂයකෙක්තුය සොකුටිස් වැනි ග්‍රීක දාරුණිකයන්ගෙන් ආරම්භ වී ඇරිස්ටෝවල්, ප්ලේටෝ වැනි දාරුණිකයන් විසින් සංවර්ධනය කරනු ලැබූ අතර පසු

කාලීනව බටහිර දැරුණුයේ සංවර්ධයත් සමඟ විවිධ දාරුගතිකයන් විසින් තවදුරටත් පෝෂණය කරනු ලැබේය (Encyclopedia.com, Ethics, History of, 11.09.2021). ඒ අනුව අද වන විට ආචාර විද්‍යාව විවිධ දාරුගතික සිද්ධාන්ත ගොඩනාගිමෙන් ඉතා පෘතුල විෂයකේත්තුයක් බවට පත්ව ඇතේ. ආචාර විද්‍යාව තුළින් මූලික වශයෙන් සිදු කරන්නේ මානව සමාජයේ දක්නට ලැබෙන සඳාචාරාන්මක ඇගයුම් සිදුම් ලෙස විශ්ලේෂණය කරමින් දාරුගතික අර්ථ විවරණ ලබාදීම, ඒවායෙහි පදනම පරික්ෂා කිරීම, ඒවායෙහි භාවිතයෙහි යුත්ති යුත්තනාව අවබෝධ කර ගැනීමට මාරුගය පෙන්වා දීමයි. මානව සමාජයේ සැමූහ ජන කොට්ඨාසයකම පාහේ එකී ජනසමාජයට ආවේණික ලෙස අරුත් ගැන්වුණු සඳාචාරාන්මක හර පද්ධතියක් දැක ගත හැකිය. ඒවායෙහි ඇතැම් යෙදුම් සමස්ත මානව වර්ගයක් සඳහා පමණක් අදාළ විය හැකිය. මොද නාරක, හරි වැරදි, යුතු අයුතු වශයෙන් පොදුවේ දැක්විය හැකි මෙවැනි ඇගයුම් විශ්ලේෂණය කිරීම සඳාචාර දාරුගතිකයාගේ කාර්යභාරයයි. එහිදී ඕනෑම එම භාවිතයන් තුළ පවත්නා පදනම සිදුම්ව නිරික්ෂණය කරයි. එම නිරික්ෂණයන් තුළින් එම භාවිතයන් තුළ පවත්නා සහේතු බව හෝ යුත්ත ව්‍යවහාර දාරුගතිකව විග්‍රහ කර ගත හැකිය (Britinnica.com, ethics, 11.09.2021).

බුදුධහම දාරුගතික පද්ධතියක් වශයෙන් පෙන්වාදීමට උත්සාහ දරන උගතුන් විසින් බටහිර දැරුණුයට සාපේශ්‍යව බෙංධු ඉගැන්වීම් තුළ පවත්නා දාරුගතික ප්‍රවණතා ගෙනභැර දක්නා තිබේ. ඒ අනුව අපරදිග දැරුණුය තුළ පැශෙන්න ආචාර විද්‍යාන්මක එළැඹුම්වලට සමාම්ව බොඳු සඳාචාර දැරුණුයක් ඇති බව පෙන්වා ද තිබේ. දාරුගතික සෙක්තුයෙහි ආචාර විද්‍යාව තුළ දක්නට ලැබෙන පාරිභාෂික පදමාලාවන් සහ න්‍යායයන් ඒ අයුරින්ම දක්නට තොලුවුණ ද අචාර විද්‍යාව පෝෂණය කළ හැකි තරම් නවය ඉගැන්වීම් රාඛියක් බුදුධහම තුළ දැක ගත හැකිය (Premasiri, 2006:7). බුදුධහම සන්ත්වයාගේ විමුක්තිය අරමුණු කර ගෙන බිජි වූ දහමකි. නිර්වාණය යනුවෙන් හැඳින්වෙන එකී විමුක්තිය කේන්දු කර ගෙන එහි එන සැමූහ ඉගැන්වීමක්ම සැකසී

අනු. බොඳ්ධ විමුක්තිය මාර්ගය සැකසී තිබෙන්නේ පුද්ගලයාගේ වර්යාවන් හැඩැස්වීමේ ක්‍රමවේදයක් ඔස්සේය. සිල, සමාධි, ප්‍රජා යනුවෙන් දැක්වීය හැකි එම පියවරවල් අනුපූර්ව ප්‍රතිපදාවක් වශයෙන් ද හැඳින්වීය හැකිය. මෙහි ද හොඳ-නරක, කුසල්-ඇකුසල්, හරි-වැරදී ආදී වශයෙන් පුද්ගලයාගේ වර්යා ඇගුණම් ලබාදීමක් දක් ගත හැකිය. ඒ අනුව පුද්ගලයාගේ සාණාත්මක වර්යා (ඇකුසල්, නරක, වැරදී) පාලනය කරමින් දනාත්මක වර්යා (කුසල්, හොඳ, හරි) වර්ධනය කර නිශ්චිත ඉලක්කය කරා මෙහෙයුම්මට මෙම බොඳ්ධ ප්‍රතිපදාවන් සැකසී ඇත. මේ අනුව නිවන බොඳ්ධ සඳාවාරයේ කෙළවරයි. ඒ සඳහා හඳුන්වා දී ඇති පිළිවෙන් සමුදාය සඳාවාර මාර්ගයයි. එබැවින් බුදුදහම යනු ආචාර විද්‍යාත්මක ඉගැන්වීම්වලින් සුපෝෂිත සඳාවාර දාරුණික පද්ධතියක් වශයෙන් හඳුන්වා දිය හැකිය.

සඳාවාරය පිළිබඳ බොඳ්ධ නිර්ණයක මොනවාද යන පර්යේෂණ ගැටලුව මූලික කර ගෙන මෙම පර්යේෂණය සිදු කරන අතර සඳාවාරාත්මක කරුණු සම්බන්ධයෙන් මිණුමිදහු වශයෙන් ත්‍රිපිටකය තුළ අන්තර්ගත ඉගැන්වීම් කිසියම් ආකාරයකට ගොනු කර දැක්වීමක් මෙහිදී සිදු වේ. ඒ තුළින් බොඳ්ධ සඳාවාර නිර්ණයක පිළිබඳ උනන්දුවක් දක්වන විද්‍යාර්ථීන්ට මාරුගේ ර්පදේශයක් ලබාදීම අපේක්ෂිතයි.

### සාහිත්‍ය විමර්ශනය

බොඳ්ධ සඳාවාර දාරුණිය පිළිබඳ විවිධ බොඳ්ධ උගතුන් විසින් අධ්‍යාපනය කර තිබේ. ඒ අතර හාචාරය කේ. එන්. ජයතිලකට හිමිවන්නේ විශේෂ ස්ථානයකි. බොඳ්ධ දාරුණිය තැමහි විෂයකෙෂ්ට්‍රය පෝෂණය කිරීම සඳහා එතුමා සුවිශාල දායකත්වයක් දක්වා තිබේ. හේ.මු. තිලකරත්න විසින් සම්පාදනය කරන ලද මාජාවාරය කේ.එන්. ජයතිලක දාරුණිය තැමහි කාන්තියේදී 'බුදුරුහ් දුටු සඳාවාරය' යන මාත්‍රකාව යටතේ බොඳ්ධ සඳාවාර දාරුණිය පිළිබඳ දිර්ස විස්තරයක් කර තිබේ. එහි ආචාර විද්‍යාවේදී වැඩිපූර කතාබහට ලක්වෙන හරි-වැරදී

තෙව්රා ගැනීමේ නිරණායක පිළිබඳව බොඳේ දාජ්‍යීකෙක්ශයෙන් සිදු කළ දාරුණික විග්‍රහයක් ඉදිරිපත් කර ඇත (තිලකරත්න, 2001:233-249). මහාචාර්ය පි.ඩී. ප්‍රේමසිර විසින් Encyclopedia of Buddhism, Vol. 5 සඳහා ලබා ඇති 'Introduction to Ethics in Buddhism' නමින් බොඳේ අචාර විද්‍යාව සමස්තයක් ලෙස ගෙන ප්‍රමාණික විශ්ලේෂණයක් ඉදිරිපත් කර තිබේ. එසේම The Sri Lanka Journal of the Humanities, Vol. 2 සඳහා ලබා ඇති 'Interpretation of Two Principle Ethical Terms in Early Buddhism' නැමති ලිපියේ පූජ්‍යකු හා කුසල යන හාවිතයන් දෙක පිළිබඳ පූජ්‍ය විග්‍රහයක් ඉදිරිපත් කර තිබේ. මහාචාර්ය බලිලිච් ඇස්. කරුණාරත්න මහතා ද බොඳේ සඳාචාර දරුණන ඉස්මතු කොට දැක්වීම සඳහා වෙහෙසක් ගත් විද්‍වතෙකි. එතුමා විසින් පළ කර තිබෙන ලිපි එකතු කර සැකසු 'බොඳේ දරුණනය හා වරණය' නැමති කානියේ දී 'සඳාචාර ධර්මය පිළිබඳ බුද්ධ මතය,' 'හොඳ පිළිබඳ බොඳේ නිරවචන,' 'වගකීම හා ස්වච්ඡනයන්දතාව' වැනි ලිපිවල බොඳේ සඳාචාරය දාරුණිකව විශ්ලේෂණය කර තිබේ. හෝමාගම ධම්මානන්ද හිමි විසින් රචිත 'බොඳේ හා කාන්ටියානු සඳාචාර දරුණනය' නැමති කානියේදී ද බොඳේ ආචාර විද්‍යාව හා කාන්ටිගේ සඳාචාර දරුණනය තුළනාත්මකව විග්‍රහ කිරීමේ දී බොඳේ ආචාර විද්‍යාව පිළිබඳව සැලකිය යුතු විග්‍රහයක් කර තිබේ. ඉහත දක්වන ලද සැම විද්‍වතෙකුම බොඳේ ආචාර විද්‍යාත්මක ඉගැන්වීම විග්‍රහ කිරීමට විශාල දායකත්වයක් දක්වා තිබේ. මුල් බුදුසමයේ එන සඳාචාරාත්මක ඉගැන්වීම සිදුම් ලෙස විශ්ලේෂණය කිරීම තුළින් බොඳේ අචාර විද්‍යා විෂයකේත්තය පෝෂණය වී ඇත. මෙම පර්යේෂණය තුළින් උත්සාහ කරන්නේ ඉහත විද්‍වත්න් විසින් මෙම සෙක්තුයට කරන ලද දායකත්වය ද උපයෝගී කර ගෙන බොඳේ සඳාචාර නිරණායක පිළිබඳ අවධානයක් යොමු කිරීමයි. පෙර දැක් වූ විද්‍වත්න් බොඳේ සඳාචාර නිරණායක පිළිබඳව වෙන් වෙන් වශයෙන් විශ්ලේෂණයක් දක්වා නොමැති බැවින් මෙම පර්යේෂණයේදී මුල් බුදුසමයේ එන ඉගැන්වීම කෙරෙහි ද විශ්ෂ අවධානයක් යොමු කිරීම්න් එම අරමුණ සාධනය කර ගැනීමට අපෝස්ථා කෙරේ.

පර්යේෂණ ක්‍රමවේදය: ගුණාත්මක පර්යේෂණ ක්‍රමවේදයට අයත්වන ගුණ්‍යසිංධාර ක්‍රමවේදය මේ සඳහා යොදාගැනීමට අපේක්ෂිතය.

### සාකච්ඡාව

සඳාචාර දැරුණනය ගැන විමසීමේ දී පැන නගින ගැටලුවක් වන්නේ පොදු ආචාර ධර්ම නිර්ණායක පද්ධතියක් නොමැතිවේමයි. සැම සංස්කෘතියකටම අයත් සමාජකයන් සඳහා මුළුන්ට ආවේණික වූ ආචාර ධර්ම පද්ධතියක් ඇතැත් එහි දී පුද්ගලයා විසින් සිදු කරන ක්‍රියාවන් සඳහා භොංධ - නරක, හරි-වැරදි ආදි වශයෙන් ඇගයීම් ලබා දී තිබුව ද ඒවා කෙතේ දුරට යුත්ති යුත්තද යන්න ගැටලුවකි. ආගම් මගින් ද පුද්ගලයාගේ වර්යා පාලනය කිරීම සඳහා සඳාචාරාත්මක නීති හඳුන්වා දී තිබේ. ඇතැම් විට මේවා අධිකාරී ස්වාරුපයෙන් ඉදිරිපත් කර තිබේ. එහෙත් මෙම සඳාචාරාත්මක ඇගයුම් බලාත්මක වන්නේ එහි ආගමකට හෝ සංස්කෘතියට අයත් සාමාජිකයන් සඳහා පමණි. එබැවින් සඳාචාරය සම්බන්ධයෙන් පොදු වූ විශ්වීය නිර්ණායකයක් පිළිබඳ අදහසක් මෙතෙක් ඉදිරිපත් වී තොමැති බව පෙනේ. දාරුණික කෙෂ්තුය තුළ ද ආචාර ධර්ම සම්බන්ධයෙන් විවිධ න්‍යායයන් බිජි වී තිබේ. විවිධ දාරුණිකයන් විසින් ඉදිරිපත් කර ඇති මෙම මූලධර්ම අතර ද ඒකමතිකත්වයක් තොමැති බව පෙනේ.

බටහිර ආචාර විද්‍යාව තුළ ප්‍රාමාණික ආචාර විද්‍යාව (Normative ethics), අධි ආචාර විද්‍යාව (Meta ethics), ව්‍යවහාරික ආචාර විද්‍යාව (Applied ethics) යනුවෙන් ප්‍රධාන කොටස් තුනක් ඇති අතර එහි ප්‍රාමාණික ආචාර විද්‍යාව යටතේ භොංධ-නරක ආදි වශයෙන් ඉදිරිපත් කරන ආචාර විද්‍යාත්මක ඇගයුම්වල සහේතුක පදනමක් ඇත් ද යන්න පිළිබඳව විමසා බලයි. මෙහි සාධාරණවාදය හා යුත්තාත්මවාදය යනුවෙන් මූල ධර්ම දෙකක් දක්වා තිබේ. සාධාරණවිදී මූල ධර්මය යටතේ යම් ක්‍රියාවක් ඇගයීමට ලක්කරන්නේ එය ක්‍රියාව සිදු කිරීමෙන් අපේක්ෂිත අරමුණ කෙතෙක් දුරට ඉටුවේද යන්න මතය. එහි

දී මෙම න්‍යාය උපයෝගිතාව වාදය, ආත්මාර්ථ සුබපරම වාදය, පරාර්ථ සුබපරම වාදය යනුවෙන් තවත් විශේෂනය වී ඇත. උපයෝගිතාවාදීන් දක්වන ආකාරයට වැඩිම පිරිසකට සැප සලසන ක්‍රියාවක් වශයෙන් ඇගෙයි නැතිය. එහෙත් මෙහි දී වැඩිම පිරිසකට සැප සලසන ක්‍රියාවක් සුළු පිරිසකට හෝ අයහපතක් වේ නම් එහි දී ගැටුවක් ඇති වේ. එබැවින් මෙම න්‍යාය භාවිතයේ දී සමාජයේ පවත්නා අනෙකුත් සාරධරම හා වටිනාකම් සැලකිල්ලට ගත යුතුය. ආත්මාර්ථ සුබපරම වාදයට අනුව පුද්ලයෙකු හොඳයැයි සම්මත ක්‍රියාවක නිරත වන්නේ එම ක්‍රියාවෙන් සාපුව හෝ වතුව තමන්ට යහපතක් වන්නේ නම් පමණි. මේ අනුව යමෙකුට උපකාරයක් කිරීම තුළ ඇත්තේ ද තමන් තාප්තිමක් කිරීමේ අරමුණකි. බැඳු බැල්මට මෙහි සත්‍යතාවක් ඇත්තත් එහි දෝශයක් දැක්වීය නොහැකිය. මන්ද එමගින් තවෙකෙකුට යහපතක් සිදු වන බැවිනි. බුදුදහමේ දැක්වෙන රහතන් වහන්සේ ආත්මාර්ථයෙන් තොරව පාරාර්ථයෙහි නියැලෙන්නෙකි. බොඳේ විග්‍රහයට අනුව කිසිදු අභේක්ෂාවකින් තොරව පාර්ථ වර්යාවෙහි නියැලිය හැක්කේ බුදුරුදුන්, රහතන් වහන්සේ වැනි කෙලෙස් ප්‍රහිණ කළ උත්තමයින්ට පමණි. පරාර්ථ සුබපරම වාදයට අනුව සඳාවාර ක්‍රියා ඇගෙයීමේ ද මූල ධර්මය විය යුත්තේ අන්‍යායන්ගේ යහපත සැලසීමයි. යුක්තාත්මවාදී මූල ධර්මයට අනුව සඳාවාරාත්මක ක්‍රියාවක් සිදු කළ යුත්තේ කිසිදු ලාභ අභේක්ෂාවකින් නොව භුදු යුතුකම සඳහාම පමණි. මෙහිදී බුද්ධිමය පදනමක සිට සඳාවාරාත්මක වර්යාවන් ඇගෙයීමේ උත්සාහ ගෙන ඇති අයුරු පෙනේ. (ධම්මානන්ද හිමි, 2004: 79-88) මෙම විග්‍රහය තුළින් අපරදිග සඳාවාර ද්‍රැශනය තුළ දැක්වෙන හොඳ-නරක තීරණය කිරීමේ දී යොදාගත් තීරණායක පිළිබඳ දළ අදහසක් ලබාගත හැකිය.

බුදුදහම සඳාවාර ද්‍රැශනික පද්ධතියක් වශයෙන් සැලැකීමේ දී බොඳේ සංදේශයට ආවේණික හා එයටම අන්‍ය වූ තීරණායක, මිණුම් දැඩි සැකසී ඇති. සමස්ත සඳාවාර ද්‍රැශනයම පෝෂණය කළ හැකි තරම් වූ න්‍යායන්මක හා ප්‍රායෝගික ඉගැන්වීම් සම්දායක් බුදුදහම තුළ දැක ගත හැකිය. බුදුදහම හඳුන්වා දෙන

සඳාවාරයේ පදනම වන්නේ සිලයයි. මෙහි සිලය යන්නෙන් අදහස් කරන්නේ පුද්ගලයාගේ සියලුම කාය වාක් සංවර කර ගැනීමයි. මෙහි දී මනස ද කේත්තීය සාධකයක් වශයෙන් සියල්ල මෙහෙයවනු ලබයි (අම්මපදය, 1 ගාජාව). බුදුදහම සඳාවාරය සලකන්නේ පෙළද්ගැලික වූත් මණය්විද්‍යාත්මක වූත් ක්‍රියාවලියක් ලෙසය. මෙම සඳාවාර ඉගැන්වීම් බොඳු සංදර්භය තුළ හඳුන්වා දෙනු ලබන්නේ සිලය නැමති වරිත සංශෝධනාත්මක නීති රාමුවක් තුළය. නීති පද්ධතියක් වශයෙන් දක්වා තිබුණු එය ස්වයංකිකාතය ස්වභාවයෙන් යුත්තය (කරුණාරත්න, 1992: 47). සිලයෙන් තොරව ගාහ ජ්විතයේ හෝ පැවිදි ජ්විතයේ කිසිදු ප්‍රගමනයක් අපේක්ෂා කළ තොහැක. බුදුදහම තරම් පුද්ගලයාගේ වර්යාවන් පිළිබඳ අවධානය යොමු කළ වෙනත් කිසිදු ආගමක් හෝ දැරුණයක් තොමැති තරමය. විශේෂයෙන් පැවිදි පක්ෂය සඳහා නිරදේශ කර තිබෙන ශික්ෂා දෙස බැලීමේ දී කෙතරම් සියුම් ලෙස පුද්ගල වර්යාවන් නිරික්ෂණය කර තිබෙන්නේ දැයි තේරුම් ගත හැකිය. එයට හේතුව බොඳු අධ්‍යාත්මික සංවර්ධනය හා විමුක්ති මාර්ගය සැකසී තිබෙන්නේ මේ ඔස්සේ විමයි. ගිහි ප්‍රජාව ඉලක්ක කර ගතිමින් සැකසුනු ශික්ෂණ මාර්ගයක් ද බුදුදහමේ ඇතේ. මෙවා පුද්ගල වර්යා මැණිම සඳහා මෙන්ම නිවැරදි කර ගැනීමට අදාළව නිර්ණායක වශයෙන් දැක ගත හැකිය.

බුදුදහම හඳුන්වා දෙනු ලබන සඳාවාර මාර්ගය සැකසී තිබෙන්නේ ආරය අෂ්ට්‍රාංගික මාර්ගය කේත්දුකර ගතිමිනි. පුද්ගල වර්යා නිවැරදි කර ගෙන ලොකික හෝ ලෝකෝත්තර පරමාර්ථ සංශ්ලේෂණ කර ගැනීම සඳහා බුදුදහමේ නිරදිශ්ට ප්‍රතිපදාව වන්නේ මධ්‍යම ප්‍රතිපදාව ඔස්සේ වැට් තිබෙන ආරය අෂ්ට්‍රාංගික මාර්ගයයි. සඳාවාරය අවුරාලන ගාස්වත, උච්චෙෂ්ද යන අන්තවලට තොගාස් නිවැරදි මාර්ගයේ ගමන් කිරීමට කියා දෙන්නේ ආරය අෂ්ට්‍රාංගික මාර්ගයයි. එය සිලයෙන් හෙවත් පුද්ගල වර්යාව නිවැරදි කරමින් ආරම්භ වන්නකි. ම.ති. මහාවත්තාරීසක සූත්‍රයේ මේ පිළිබඳ පැහැදිලි විස්තරයක් ඇතුළත් වේ (ම.ති., III, 2006:212-222). මෙහි ආරම්භයේදීම පුද්ගලයාගේ දාෂ්ටීය නිවැරදි කිරීම සිදු කරයි. ඒ අනුව දානයේ විපාක නැතු, හෝ මෙයේ විපාක නැතු,

හොඳ නරක ක්‍රියාවල විපාක නැත, මෙලෙඛ පරමෙලාව කියා දෙක් නැත. මට, පියා කියා කෙනෙක් නැත ආදි වශයෙන් සමාජයේ පවත්නා සමස්ත සඳාචාර ධර්ම පද්ධතියම බිඳු වැට්මට හේතු විය හැකි දාම්පිටිවාද දහයක් දක්වා තිබේ. සම්මාදිවිධිය යටතේ එම මතවාදවලින් ක්‍රමානුකූලව මිදි සඳාචාර මාර්ගයට ප්‍රවිෂ්ටවීමේ පදනම සකස් කර දී ඇත. එහි සම්මා සංකප්ප යටතේ කාම, ව්‍යාපාද, විහිංසා යන සංකළේ වෙනුවට නෙක්ඩම්, අව්‍යාපාද, අවිහිංසා යන සමාජ හිතකර සිතිවිලි වර්ධනය කර ගත යුතු ආකාරය පෙන්වා දෙන අතර සම්මා වාචා යටතේ වචනය නිවැරදි කර ගැනීමත් සම්මා කම්මත්ත යටතේ ප්‍රාණසාත්‍ය, සොරකම කිරීම, කාමයේ වරදවා හැසිරීම වැනි සමාජ සඳාචාරයට සාපුවම බලපාන පුද්ගල හැසිරීම නිවැරදි කර ගැනීමට මග පෙන්වන අතර අනුන්ගේ ලාභය නැසීම, අසාධාරණ ලෙස ලාභ ඉපයීම වැනි මිත්‍යා ආභ්‍යන්තරයන් වෙන්වීම සම්මා ආභ්‍යන්තරයන් දක්වා ඇත. සම්මා වාචාමයන් සම්මා සතියන් මෙම මාර්ගය තුළ පුද්ගලයා රඳවා තබා ගැනීමට උපකාර කරයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මූල් අංග පහ ලෙඛාකික හා ලෝකෝන්තර යන උහය අංශයම සඳහාම උපයෝගී වන අයුරින් හඳුන්වාදී තිබීමෙන් බුදුදහම පෙන්වා දෙන සඳාචාර ජ්වන දරුණනට සඳහා මෙහි ඇති වචනාකම මැනවින් ප්‍රකට කරයි.

සඳාචාරාත්මක හැසිරීමක් අර්ථවත් වීමට නම එම ක්‍රියාව සම්බන්ධයෙන් පුද්ගලයාට වගකීමක් තිබිය යුතුය. එය ස්වච්ඡන්දතාව, ස්වාධීනත්වය හා නිදහස යන්නෙන් අර්ථවත් වේ. විශේෂයෙන් ස්වච්ඡන්දතාව නැති තැන සඳාචාරය අර්ථවත් නොවේ. එහිදී යුතුකම් හා හැසිරීම සම්බන්ධව පුද්ගලයාගේ වගකීම ගිලිනි යයි. බුදුදහම පුද්ගලයාගේ ස්වච්ඡන්දතාව, ස්වාධීනත්වය හා පුද්ගල නිදහස අයය කරන දහමකි. දේවවාදී අගම් මෙන් පුද්ගලයාගේ වන්තන නිදහස සීමා කිරීමක් බුදුදහම තුළ නොමැත. යමක සාවද්‍යතාව හා නිරවද්‍යතාව තීරණය කිරීමේ දී බාහිර අධිකාරින්ටයෙන් මිදි ස්වයන තීරණ ගැනීමේ අයිතියක් පුද්ගලයාට ලබා දී ඇත. කාලාම සූත්‍රයේදී බුදුරඳුන් මෙම ස්වාධීන තීරණයකට එළඹීමට අවශ්‍ය සඳාචාරාත්මක පසුවීම දක්වා ඇත. එහි සඳාචාරය

සම්බන්ධ තීරණ ගැනීමේදී නිර්ණායක වශයෙන් බාහිර කරුණු කෙරෙහි විශ්වාසය තැබීම බැහැර කරමින් ස්වාධීනව ස්වකිය බුද්ධිය මෙහෙයවා තීරණ ගැනීමට අවශ්‍ය මාර්ගය පෙන්වා දී තිබේ. එහෙත් එම තීරණ ස්වකිය රුවීකන්වය මතම සිටිමින් තොට ඒ පිළිබඳ පූජ්‍යා විවාරයකින් අනතුරුව පිළිගත හැකි නිර්ණායක මත හිඳිමින් නිවැරදි තීරණවලට එළඟීමට අවශ්‍ය මගපෙන්වීම සිදු කර ඇත.

කාලාමවාසීන් කේසපුත්තයට එන විවිධ ආගමික සම්ප්‍රදායයන් නියෝජනය කරන ගුමණ බාහ්මණයේ ස්වකිය දැරුණනය පුවාදක්වමින් අනුයායන්ගේ ඉගැන්වීම හෙළාදකීමින් කටයුතු කරන බැවින් නිවැරදි ඉගැන්වීම කුමක්දැයි තේරුම් ගැනීමට තොහැකිව අතරමත් වී සිටියා. බුදුරඳුන් එහි පැමිණි විට මෙම ගැටලුව නිරාකරණය කර ගැනීමට උන්වහන්සේගේ උපදෙස් පැතිය. එහිදී බුදුරඳුන් ඔවුන්ගේ සැක කිරීම ගැන ප්‍රශනසාකාට ගුෂ්තයෙන් (අනුස්සව), පරම්පරාවෙන් (පරම්පරා), මෙසේවීයැයි (ඉතිකිරා), පත පොනෙහි සඳහන් වියැයි (පිටක සම්ප්‍රදා), තර්කයට ගැලීමේයැයි (තක්කහේතු), න්‍යායට ගැලීමේයැයි (නය හේතු), අයුරු පරීක්ෂාකාට (ආකාර පරීවිතක්ක), දෘශ්‍යියට ගැලීමේයැයි දිවියී නිශ්චානක්ත්වීමිය), භාද්‍යැයි පෙනෙන නිසා (හඩිබරුපතා), තමාගේ ගුරුවරයායැයි සලකා (සමණා තො ගරු) යමක් තොපිළිගන්නා ලෙස දක්වා යම් කලෙක මේ දහම් අකුසල්ය, මේ දහම් වරද සහිතය, මේ දහම් ප්‍රයුෂවන්තයින් විසින් ගරහිතය, මේ දහම් සමාදම්වීමෙන් අහිත පිණිස දුක් පිණිස පවතියැයි තමාටම වැටහේද එවිට එම ඉගැන්වීම් ප්‍රතිකෙෂ්ප කරන ලෙස දැක්වීමෙන් නිවැරදි දේ තොරා ගැනීමට අවශ්‍ය න්‍යායාත්මක, සඳාවාරාත්මක හා බුද්ධිමය පදනමක් හඳුන්වා දුන්හ. (අ.නි., I, 2006: 336).

මෙහි දී බුදුරඳුන් සඳාවාරාත්මක ගැටලුවක් පැනනැගුන විට එහි සාවද්‍ය නිරවද්‍යතාව පුද්ගලයාට ස්වකිය ව්‍යවහාරික ප්‍රයුෂවෙන්ම තේරුම් ගත හැකි වන ආකාරයේ ප්‍රස්න විමසමින් එම පුද්ගලයාගෙන්ම පිළිතුරු ලබා ගැනීමට කටයුතු කරන ආකාරය විශිෂ්ටය. එහි දී ලෝහ, ද්වේශ, මෝහ පුද්ගලයාට

හිත පිණිස පවතී ද අහිත පිණිස පවතින්නේදැයි බුදුහු ප්‍රශ්න කරන් ඒ අනුව ලෝහ, ද්‍රව්‍ය, මෝහ පුද්ගලයාට අහිත පිණිස දුක් පිණිස පවතින බවත් නුවණුන්තන් විසින් ප්‍රතිකේෂ්ප කරන බවත්, මෙම මානසික තත්ත්වය සිත් තුළ තදින් බලපැවැත්වීම මගින් ප්‍රාණසාතය, සෞරකම, මූසාවාදය, පරදාර සේවනය වැනි සඳාවාර විරෝධී ක්‍රියාවන් කිරීමට මෙන්ම අන්‍යයන් ද ඒ සඳහා යොමු කිරීමට පුද්ගලයා පෙළෙළින බව ස්වකිය ව්‍යවහාරික ප්‍රයාව තුළින්ම පිළිගැනීමට කාලාමයන්ට සිදු වේ (අ.නි., I, 2006: 337,338). එසේම අලෝහ, අද්වේශ, අමෝහ පුද්ගලයාගේ යහපත පිණිස පවතින බවත්, නුවණුන්තන් විසින් වර්ණන බවත් කාලාමයේ අවබෝධයෙන්ම පිළිගනින් ( අ.නි., I, 2006: 340).

ආචාර විද්‍යාත්මක ගැටුපු තිරුකරණය කර ගැනීම සඳහා බුදුරුදුන් මෙහිදී භාෂුන්වා දුන් නාසාය ඉතාමත් වැදගත් වේ. මේ අනුව ලෝහ, ද්‍රව්‍ය, මෝහ හා අලෝහ, අද්වේශ, අමෝහ යන මානසික තත්ත්වයන් පුද්ගලයාගේ සිත් තුළ ක්‍රියාත්මක වීමෙන් ඇති විය භැංකි භාදු හා නරක ප්‍රතිඵල සම්බන්ධයෙන් කිසිවෙකුගේ සහයෝගයක් නොමැතිව ස්වදීනව ස්වකිය බුද්ධිය මෙහෙයවා තිරණය කිරීමේ හැකියාවක් පවතී. පුද්ගල ස්වාධීනත්වය පිළිබඳ සඳහන් කිරීමේදී බුදුහාම අවධාරණය කරන තවත් කරුණක් නම් ස්වකිය ක්‍රියා සම්බන්ධයෙන් මෙන්ම විමුක්තිය සම්බන්ධයෙන් වගකීම පැවරෙන්නේ තමාටම යන කරුණය. මෙම තිරණයකය යටතේ බුදුරුදුන්ට පවා පුද්ගලයා වෙනුවෙන් මැදිහත්වීමේ සීමාවක් ඇතේ. මෙහි දී බුදුරුදුන් කිසිම අවස්ථාවක ගැලුවුම්කාරයෙක් ලෙස පෙනී සිටියේ නැතු. උන්වහන්සේ මාරුගය කියා දුන්නා පමණි. එම මාරුග යේ ගමන් කිරීම හෝ නොකිරීම පුද්ගලයා විසින් තිරණය කළ යුත්තකි. ඒ සම්බන්ධයෙන් බුදුරුදුන්ට පවා වගකීමක් නොමැතු. වරක් ගණකමාග්ගල්ලාන බමුණා බුදුරුදුන් විසින් මැනවීන් අනුගාසනා කරන ලද සියලුම ග්‍රාවකයන් විමුක්තියට පත්වනේදැයි විමසු විට ඇතැමෙක් තිරවාණාවබෝධය කරන බවත් ඇතැමෙක් එසේ නොවන බවත් බුදුහු වාදාලන. ඇතැමෙක් එසේ නොවීමට හේතු විමසුවිට බුදුරුදුන් ප්‍රකාශ කළේ තමන් වහන්සේ මැනවීන් මාරුගය පෙන්වා දී තිබියදීන් විමුක්තියට පත් නොවීම සම්බන්ධයෙන් තමන්

වහන්සේට කළ හැකි කිසිවක් නොවන බවයි. තමන් වහන්සේ මාරුගය කියා දෙන්නෙක් පමණක් බවත්ය (ම.නි. III, 2006: 94-96). විමුක්තිය සම්බන්ධයෙන් තමන්ට සරණ තමා පමණක් බවත් අන් අයෙකුට පිහිට විය නොහැකි බවත් ධරුමයේ සඳහන් වේ (ධම්මපදය: 160 ගාථාව). තවද අන්‍යතාන්ට උපදෙස් දීමට පළමුව තමා ඒ සඳහා සූදුසු කත්ත්වයට පත්ව සිටිය යුතුය (ධම්මපදය: 158 ගාථාව). එසේම මධ්‍යිනි එරුණු පුද්ගලයෙකුට ඉන් මුද්‍රවා ගැනීමට මධ්‍යිනි එරි සිටින තවත් පුද්ගලයෙකුට නොහැකිය. එය කළ හැකි වන්නේ ගොඩ සිටිනා පුද්ගලයෙකුට පමණි (ම.නි. I, සඳ්ලේඛ සූත්‍රය, 2006: 106). එසේම පුද්ගලයා විසින් කරනු ලබන පිං පව්වල වගකීම පැවරෙන්නේ ද එම පුද්ගලයාටම වන අතර එක් පුද්ගලයෙකුට තවෙකක් පිරිසිදු හෝ අපිරිසිදු කළ නොහැකි බව දැක්වීමෙන් පුලුගල ස්වාධීනත්වය සම්බන්ධයෙන් බුදුදහමේ ඉගැන්වීම්වල සුවේශ්‍යත්වය ප්‍රකට වේ (ධම්මපදය: 165 ගාථාව). ඇතැම් ආගම්වල මෙන් ගැලවුම්කරුවෙකු හෝ පව් කමා කිරීමක් බුදුදහමේ නොමැති අතර එවැනි ඉගැන්වීම් තුළින් ක්‍රියාවේ වගකීම සම්බන්ධයෙන් සඳාචාර වටිනාකම ගිලිනි යයි. එහන් බුදුදහම සවේතතික සියලු ක්‍රියාවන්ගේ වගකීම පුද්ගලයාට පැවරීමෙන් සඳාචාරය සම්බන්ධ පුද්ගල වගකීමට ඉහළ වටිනාකමක් ලබා දී ඇත. එබැවින් පුද්ගල ස්වාධීනත්වය හා ස්ව්‍යිෂ්‍යන්දතාව සඳාචාරය අරඹවත් වීමට මහෝපකාරී වේ.

බොංධ සඳාචාර නිරණායක පිළිබඳව සඳහන් කිරීමේදී අධිපති ධරුම (ආධිපතෙයා) වගයෙන් හැඳින්වෙන ඉගැන්වීම ද ඉතා වැළැගත් වේ. එහි දී අත්තාධිපතෙයා, ලෝකාධිපතෙයා, ධම්මාධිපතෙනා යනුවෙන් කරුණු තුනක් සලකා බලා පුද්ගලයා අකුසලයෙන් බැහැරව කුසලය වැඩිම සඳහා උත්සාහ වන බව දැක්වේ. මෙම ඉගැන්වීම මූලික වගයෙන් ගහ ජීවීතයෙන් බැහැරව විමුක්තිය අපේක්ෂා කරන පුද්ගලයා ඉලක්ක කර ගෙන ප්‍රකාශයට පත් වූවද සාමනා සමාජ ජීවීතය සඳහා ද මනා උපයාගිනාවකින් යුතුතාය. බොංධ සඳාචාර ද්‍රේශනය පුද්ගල නිශ්චිතව, පුද්ගලයා කේනු කර ගෙන ආරම්භ වන්නකි. එය මහෙන් මූලික ක්‍රියාවලියක් වගයෙන්ද දැක්වීය හැකිය (කරුණාරත්න,

1992-2006: 42). ඒ අනුව අත්තාධිපතෙයා යන්නෙන් සැබැවින්ම පිළිබඳ කරන්නේ පුද්ගලයාගේ හඳුනාක්ෂය මූලික කර ගෙන කටයුතු කිරීමයි. එවිට පුද්ගලයාට සාවදා ක්‍රියාවෙන් මිදි නිවැරදි, කුසල සහගත ක්‍රියාවන්හි තිරත වීමට අවකාශ සැලසේ. පවි කරන්නාට ලෝකයේ රහස්‍යක් නොමැති බව දැක්වෙන්නේ එබැවිනි. තමා විසින් කරන ලද ක්‍රියාවහි වැරදි නිවැරදි භාවය සැබැවින්ම දැන්නේ එම ක්‍රියාව සිදු කළ පුද්ගලයාය.

නත්මේ ලොකේ රහො නාම පාප කම්මං පකුබිබතො

අත්තා තේ පුරිස ජානාති සවිවං වා යදි වා මූසා  
(අ.නි., III, 2006: 270)

ලෝකාධිපතෙයා යන්නෙන් අදහස් වන්නේ ලෝකයා තමාගේ ක්‍රියාවන් නිරික්ෂණය කළ හැකියැයි සිතා අකුසලයෙන් වෙන්ව කුසලයෙහි පිහිටීමයි. ධම්මාධිපතෙයා යනු බරමයට අනුව සලකා බලා වැරදි සහිත ක්‍රියාවන්ගෙන් මිදි යහපත් ක්‍රියාවන්හි තිරතවීම ලෙස දැක්විය හැකිය (අ.නි., III, 2006: 268.).

ස.නි. වෙළඳ්වාරෙයා සූත්‍රය අත්තුපනායික බරම පර්යාය මැනුවින් දක්වා ඇති තවත් ස්ථානයකි. තමා ජ්වත්වීමට කැමතිය. මරණයට අකමැතිය. සැප කැමති අතර දුක පිළිකුල් කරයි. එබැවින් තමාගේ ජ්විතයට යමෙක් භාති කරනවාට තමා අකමැත්තේ යම් සේද එසේම අන්‍යයන්ද ඔවුන්ගේ ජ්විතයට අධික ප්‍රිය බැවින් ස්වකිය ජ්විතය අනතුරක් කරනවාට අකමැතිය. යමක් තමා අකමැත්තේ ද අන්‍යයෙය්ද එසේය. මෙසේ සලකා ප්‍රාණසාතාදීයන් වෙන් වී අන්‍යයන්ද එයින් වළකාලීන් ජ්විතයක වට්නාකම කිය දෙමින් කටයුතු කිරීම ලෙස දක්වා ඇත (ස.නි., V, 2006:156).

ම.නි. අනුමාන සූත්‍රයේදී (ම.නි., I, 2006: 236-141) සඳාවාරයෙහිලා ගැනීය හැකි කරුණු 16ක් මූලික කර ගෙන තමා භා සහදා ඉන් වැළකිය යුතු බව දක්වා තිබේ. ඒ අතර ලාමක පැවැතුම් ඇති බව, තමා ප්‍රාවා දක්වමින් අනුන් හෙලා දැකීම,

තෙකුරුවය, ටෙටරය, ගුණමතු බව, ජීර්ෂණාව, මසරුකම ආදිය කරුණුවලදී තමා මෙවැනි ලක්ෂණ ඇති පුද්ගලයින් පිළිකුල් කරන්නේ යම්සේද තමා තුළ ද මෙවැනි ගති පවතින්නේ නම් අන්‍යන් තමා පිළිකුල් කරන බව සකලා ඒවායෙන් මිදිය සූත්‍ර බව දක්වා තිබේ.

අං.නි. භය සූත්‍රයේදී කරුණු හතරක් මූලික කර ගෙන පුද්ගලයෙකු අකුසල සහගත කාය, වාක්, මහෙශ වර්යාවන්ගෙන් වැළකෙන බව දක්වා තිබේ. අත්තානුවාද භය එනම් තමන්ට තමා දෙස් නගතියි ඇති බිය, පරානුවාද භය එනම් අනුන් තමාට දෙස් නගතියි ඇති බිය, දැන්ඩ භය එනම් දඩුවමට යටත්වේයියි ඇති බිය, දුග්ගති භය එනම් මරණන් පසු නිරයෙහි උපදියැයි ඇති බිය. මෙකි කරුණු මූලික කර ගෙන ද ඇතැම්විට යම් පුද්ගලයෙක් සඳාවාර මාර්ගයෙහි ගමන් කළ හැකිය (අං.නි., II, භය සූත්‍ර, 2006: 234).

සඳාවාර කරුණක් සම්බන්ධයෙන් ගැටුවක් පැණනැගුණ අවස්ථාවක අත්තුප්‍රහායික ධර්ම පර්යාය වශයෙන් ගැනෙන තමා උපමාකාට එය විනිශ්චය කිරීමේ කුම්වේදය බුදුදහම මගින් හඳුන්වා දෙන ලද්දකි. එසේ වුවත් මෙය විශ්චය නිරණායකයක් වශයෙන් ද පෙන්වාදිය හැකිය. එනම් සමස්ත සත්ත්ව ප්‍රජාවම ස්වකිය ප්‍රාණයට, සිය සත්ත්වයට දැඩිව ආඟ කරයි. විශේෂයෙන් මිනිසා ස්වකිය පැවැත්ම පිළිබඳව බොහෝ සෙයින් සිතන වෙහෙසෙන සත්ත්ව කොට්ඨායකි. මිනිසා ස්වකිය ප්‍රාණය වෙනුවෙන් තවෙකකුගේ ජීවිතය පවා අහිමි කිරීමට පසුබට නොවේ. එයට හේතුව සහජයෙන්ම තම ජීවිතයට අසීම්තව ආදරය කිරීමයි. මෙත්‍ය වැඩිමේදී පළමුව තමාට මෙමුය කිරීමෙන් එය ආරම්භ කරන ලෙස උපදෙස් දී ඇත්තේ එබැවුනි (සිංහල විසුද්ධීමාරුග, 1957: 445). බුදුන් වහන්සේ මෙම අත්දැකීම අනෙකාට හිංසා කිරීම වැළක්වීමට උපයෝගී කර ගෙන ඇත. සියලු දෙනාම දඩුවමට බිය වේ. සියල්ලේම් මරණයට බියය. සැම දෙනාම තම ජීවිතයට ප්‍රිය කරයි. එබැවුන් තමා උපමා කාට ගෙන අන්‍යන්ගේ ජීවිතයට හානියක් කිරීමට හෝ

කරීම නොකළ යුතු බව දැක්වේ (ඩම්මපදය: 129, 130 ගාල්). තමාට ආදරය නොකරන්නා අනෙකා ගැන සංවේදි නොවීම ස්වාධාවිකය. මේ අනුව තමා උපමා කොට සිතා සඳාචාරාත්මක ක්‍රියාවන්හි නිරත වීම පිළිබඳ බොඳේ ඉගැන්වීම ආචාර විද්‍යාවට එකතු වූ වැදගත් නිර්ණායකයකි.

බුදුධම සඳාචාරාත්මක පැවත්මක් ගැන සඳහන් කිරීමේදී පුද්ගලයාගේ ආධ්‍යාත්මික සංවර්ධනයක පිළිබඳවද විශේෂ සැලකිල්ලක් දක්වා ඇත. මානසික සංවර්ධනයකින් තොර පුද්ගලයෙකුගෙන් ආචාර සම්පන්න හැසිරීමක් අපේශ්‍යා කළ නොහැකිය. එබැවින් පුද්ගල සංවර්ධනය සඳහා විශේෂ අවධානයක් ලබා දී ඇත. එසේම පුද්ගල සංවර්ධනයකින් තොරව සමාජ සංවර්ධනයක් අපේශ්‍යා කළ නොහැක. එබැවින් බුදුසමය පුද්ගලයා කේඛු කර ගෙන ආචාර ධර්ම ක්‍රියාත්මක වීමේ දී පුද්ගලයාගේ සංවර්ධනය ද අවධානයට ලක්කර ඇත. එයට මූලික හේතුව බුදුධම පෙන්වා දෙනු ලබන ආධ්‍යාත්මික ගුණකර්ම විකසිත වන්නේ පුද්ගලයා කේඛු කර ගෙනය. එබැවින් සමාජ සංවර්ධනය අවධාරණය කරන්නේ පුද්ගල සංවර්ධනයට සාම්පූහ්‍යය. සාමාන්‍ය පුද්ගලයා කම් සැපතට ඇලිම (කාමලිජන්ද), ද්වේෂ කිරීම (ව්‍යාපාද), අලසකම (රීනමිද්ධ), සිතෙහි විසිරුණ, නොසන්සුන් ස්වභාවය (උද්ධවිවතක්කුවිව), සැකය සහිත බව (විවිධවිජා) යන නීවරණයන්ට අනුගතව ක්‍රියා කරන බැවින් එවැන්නෙකුගෙන් ආර්ය යුනයක් ලබා ගැනීම හෝ ආත්මාර්ථ හෝ පරාර්ථ යන උහයාර්ථය පිළිස ක්‍රියා කිරීමක් අපේශ්‍යා කළ නොහැක (අ.නි., III, නීවරණ සුත්ත, 2006:100). මෙම නීවරණ යුත්වල වීම ආරම්භ වන්නේ ඔහු තුළ සිල, සමාධි හා ප්‍රයාව වැඩිම සිදු වන විටය. එනම් සඳාචාර මාර්ගයේ ගමන් කිරීම ආරම්භ වන විටදිය.

තවද බුදුධම හඳුන්වා දෙන සඳාචාරයේ විශේෂත්වයක් නම් ආත්මාර්ථය හා පරාර්ථය යන උහයාර්ථයම එක ලෙස වැදගත් කොට සැලකිමයි. එබැවින් බොහෝ වූ පරාර්ථය නිසා ආත්මාර්ථය පිරිහිමට පත්විය නොගත යුතු බවත් ආත්මාර්ථය

දැන පරාර්ථයෙහි නියුලිය යුතු බවත් දැක්වේ (ඩම්පදය: 166 ගාට්‍රාව). එසේම 'පව්චත්තං වෙදිතබේලා විස්ස්සූහී' යන වද්‍යනට අනුව බුදුදහම පෙන්වා දෙන විමුක්තිය වෙන් වෙන්ව පුද්ගලයා විසින් අවබෝධ කළ යුත්තකි. පුද්ගලයේ සිවිධෙනක් වෙති. පළමු වැන්නා තමාත් අනුන් යන දෙපිරිසටම අහිත පිණිස කටයුතු කරන්නාය (නෙව අත්තහිතාය පටිපන්නො නො පරහිතයා). දෙවැන්නා අනුන්ට හිත පිණිස කටයුතු කරන තමන්ට අහිත පිණිස කටයුතු කරන්නාය (පරහිතාය ව පටිපන්නො නො අත්තහිතයා). තුන්වැන්නා තමාට හිත පිණිසන් අනෙකාට අහිත පිණිසන් කටයුතු කරන්නාය (අත්තහිතයා පටිපන්නො නො පරහිතාය). සිවිවැන්නා තමාත් අනුන් යන දෙපිරිසටම හිත පිණිස කටයුතු කරන්නාය (අත්තහිතයා ව පටිපන්නො පරහිතාය ව) (අ.නි. II, එවලතා යුත්ත, 2006: 182). මේ අතරින් සිවිවැන්නා ගෞෂ්යයෙකු වශයෙන් සැලකේ. එම පුද්ගලයා තමන් රාග, ද්වේශ, මෝහ හික්මවමින් අනායන් ද ඉන් මුදවාලීමට කටයුතු කිරීම මෙහි ආත්මාර්ථය හා පරාර්ථය යන්නෙන් අදහස් වේ. සමාජය සමග කටයුතු කිරීමේදී මෙම ගුණයන් වර්ධනය කර ගැනීම ඉතා වැදගත් වේ. රාග, ද්වේශ, මෝහයෙන් මත් වූ පුද්ගලයා අනෙකාට අහිත පිණිසන්, තමාට අහිත පිණිසන් දෙපසටම අහිත පිණිසන් කටයුතු කරන අතර මානසික වශයෙන්ද අසහනයෙන් ජ්වත් වේ. තිදොරින්ම වැරදි කරන මහු ආත්මාර්ථය හා පරාර්ථය හා උහයාර්ථයම නොදැනීයි (අ.නි. III, 2006: 382).

අනුන්වත් තමාටත් දෙපස්සයටම හිත පිණිස කටයුතු කරන පුද්ගලයා කෙබලු කෙනෙක්දැයි බොංධ දාෂ්ටී කේඛයෙන් කළ විග්‍රහයක් අ.නි. මහානාම සූත්‍රයේ ද සඳහන් වේ. පුද්ගලයෙකු තමා ගුද්ධා, ශිල, ත්‍යාග යන ගුණයන්ගේ පිහිටා අනායන් ද එහි පිහිටු වීමට කටයුතු කරයි ද තමන් ගුමණයින් දැකීම, දහම් ඇසීම, ඇසු ධර්මය මෙනෙහි කිරීම, එහි අර්ථ පරිස්‍යා කිරීම, එම දහම් පිළිපැළීම ආදියෙහි නිරත වෙමින් අනායන් ද ඒ සඳහා යොමු කරවයි ද එකු පුද්ගලයා තාමාත් අනුන් යන දෙපාර්ශ්වයටම හිත පිණිස කටයුතු කරන පුද්ගලයෙකි. (අ.නි., V, 2006: 122). මෙමගින් පැහැදිලි කරන්නේ සමාජයේ පවත්නා සාරචර්මවල

පිහිටා කටයුතු කරමින් අත්‍යායන්ද එම ගුණවර්මල පිහිටුවේමට කටයුතු කරන්නා යහපත් පුද්ගලයෙක් බවයි. එබැවින් තමා මූලික කර ගෙන ආචාර ධර්ම වැඩිමේදී උහයාර්ථයම සාධනයට කටයුතු කිරීමේ වැදගත්කම බුදුදහම අවධාරණය කරයි.

සඳාචාර නිරණායකයක් ගැන සඳහන් කිරීමේ දී ක්‍රියාවක ප්‍රතිඵලය සැලකිල්ලට ගෙන එම ක්‍රියාවේ හරි වැරද්ද තීරණය කළ හැකි ඉගැන්වීමක් බුදුදහමේ දැක්වේ. යම් ක්‍රියාවක ප්‍රතිඵලය කදුළ පිරි මූහුණින් විදීමට සිදුවන්නේ නම් එබඳ ක්‍රියා වැරදි ක්‍රියාවන් වන අතර එචායන් වැළකි සිටිය යුතුය (ධම්මපදය: 67 ගායාව). යම් ක්‍රියාවක ප්‍රතිඵලය සිනා මූසු මූහුණින් වැදගත හැකිවන්නේ නම් එවැනි ක්‍රියා යහපත් අතර එබඳ ක්‍රියා කළ යුතුය (ධම්මපදය: 68 ගායා). එසේම අම්බලටියික රාජුලෝවාද සූත්‍රයේ දී ක්‍රියාවක ප්‍රතිඵලය නිවැරදි කර ගැනීම සඳහා ප්‍රත්‍යාවේශ්‍යණ කුමවේදය හඳුන්වා දී ඇත. මෙහිදී සිදු කරන්නේ තිදොර මූල කර ගෙන කිසියම් ක්‍රියාවක් සිදු කිරීමට පෙර එම ක්‍රියාවේ ප්‍රතිඵල පිළිබඳ කිසියම් පුරුව විනිශ්චයකට පැමිණීමයි. මෙය කිසියම් ආකාරයක උපකල්පනයකි. පුද්ගල සඳාචාරය පිළිබඳව කතා කිරීමේදී මෙම ක්‍රමය පුහුණු කිරීම ඉතා වැදගත වේ. පුද්ගලයෙකු කැඩිපතක් අහිමුබයට ගොස් ඒ තුළින් සිය රුපයේ ප්‍රතිබිම්බය නරඹා සිය අඩුපාඩු සකස්කර ගන්නා සේ ක්‍රියාවක් කිරීමට පළමුව එහි ප්‍රතිඵලය විමිසිය හැකිනම් එම ක්‍රියාව යහපත් නම් වඩා එලදායී කර ගැනීමට ද අයහපත් නම් එය නොකර සිටීමට හැකිය.

“රාජුලයෙනි තෙපි යම් කාය කරමයක් කරනු කැමති නම් එම කාය කරමය පිරික්සිය යුතු යෘ...”

“මම කයින් යම් කාය කරමයක් කරනු කැමැත්තේම් ද, මාගේ මේ කාය කරමය තමහට දුක් පිණිස ද පවත්නේ ය. පරහට දුක් පිණිස ද පවත්නේ ය. දෙදෙනාටම දුක්පිණිස පවත්නේ ය. මේ කාය කරමය අකුසල දුක් වඩන් ය. දුක්ක්ඛ විපාක අනුයි රාජුලයෙනි තොප විසින් කයින් මෙබඳ කාය කරම ඒකාන්තයෙන් නො කටයුතු ය. තවද රාජුලයෙනි තොප පිරිස්සන්නහු මෙසේ

දත්තවු තම “මම කහින් යම් කාය කර්මයක් කරනු කැමැත්තෙම ද, මාගේ මේ කාය කර්මය නො මැ තමහට දුක් පිණිස පවත්තෙන් ය. පරහට දුක් පිණිස නොපවත්තෙන් ය. දෙදෙනාටම දුක්පිණිස නොපවත්තෙන් ය. මේ කාය කර්මය කුසල සුව වඩතේ ය. සුබ විපාක ඇතැයි. රාජුලයෙනි තොප විසින් කහින් මෙබඳ කාය කර්ම කළයුතු ය.” (ම.නි. II, අම්බලටික රාජුලෝවාද සූත්‍රය, 2006: 132)

මේ අයුරින් කසියම් ක්‍රියාවක් තිරිමට පෙර එය එහි ප්‍රතිඵලය තමාට යහපත් ද අයහපත් ද අනුත්ව යහපත් ද අයහපත් ද, දෙපස්සයටම යහපත් ද අයහපත් ද ආදි වශයෙන් විමසා බැලිය හැකි නම් සාවදා ක්‍රියා සිදුවීමට ඇති ඉඩ ඉතා අල්පය. එබැවින් ප්‍රතාත්වෙශණ ක්‍රමය ද සඳාවාරාත්මක මිනුම් දැන්වක් ලෙස හාටින කළ හැකිය. ම්‍යෙකිමනිකායේ බාහිතික සූත්‍රයෙහි ද මේ හා සමාන ඉගැන්වීමක් ඇතේ. එහි දී නුවණුති මහණ බමුණන් විසින් ගරහා කරන ලද කායික, වාවසික, මානසික හැසිරීම කවරේදැයි රජතුමා ආනන්ද හිමියන්ගෙන් ප්‍රශ්න කරයි.

“මහරජ යම් කාය සංවරයෙක් ආත්මවාබාධ පිණිස වැවේ ද, පරවාබාධ පිණිස වැවේ ද, උහය ව්‍යාබාධ පිණිස වැවේ ද, ඔහුට අකුසල ධර්මයේ වැඩෙන් ද, කුසල ධර්මයේ පිරිහෙත් ද, මහරජ මෙබඳ කාය සංවාරය නුවණුති මහණ බමුණන් විසින් උපාරමිහ කළ යුතු වෙයි.” (ම. නි. II, බාහිතක සූත්‍රය, 2006: 544-545)

මේ ආකාරයට වාක් සමාවාර හා මනේ සමාවාර පිළිබඳව ද පැහැදිලි කරදෙයි. මෙහි දී නුවණුත්තන් විසින් යම් වර්යාවක් තමා හා මෙරමා යන දෙපස්සයටම හානිදායක නම් ප්‍රතිසෙෂ්ප කරන බව දක්වා තිබේ. එහිදී ක්‍රියාවක සාවදාතාව තීරණය කර තිබෙන්නේ උහය පාර්ශ්වයටම ඉන් සිදුවන හානියන් නුවණුත්තන්ගේ ප්‍රතිසෙෂ්පයන් සකලකමිනි. එබැවින් මෙම ක්‍රමවේදය යුද්ගල වර්යාව තිවැරිදි කර ගැනීම සඳහා කදිම මග පෙන්වීමකි.

බොඳේ සඳාචාර නිර්ණායක පිළිබඳව සාකච්ඡා කිරීමේදී කරුමය හා පූනර්භවය පිළිබඳ ඇති ඉගැන්වීම විශේෂ වැදගත්කමක් උසුලයි. මෙම සංකල්ප බොඳේ සමාජයේ සඳාචාර ක්‍රියාවලිය සඳහා ඉතා දැඩි බලපෑමක් සිදු කර තිබේ. ඒම පටි, කුසල් අකුසල්, නොඳ නරක වැනි සඳාචාර මිනුම් වඩාත් අර්ථවත් වී තිබෙන්නේ කරුමය හා පූනර්භවය මූලික කර ගෙනය. ආත්මවාද, අකිරියවාදය, අහෝතුවාදය වැනි ඉගැන්වීම පිළිගන්නා විට ක්‍රියාව පිළිබඳ පුද්ගල වගකීම් ප්‍රතිස්ථාප වෙයි. ආත්මවාදී ඉගැන්වීම පිළිබඳව බ්‍රහ්මජාල සූත්‍රයේ දැක්වෙන පරිදි “ආත්මයත්, ලේකයත් ගාස්ත්‍රය. නව එල උත්පාදනයෙන් තොර බැවින් වැදය. ස්ථීරය, ස්ථාවරය යනුවෙන් ද ඒ සත්ත්වයෝම සසර ව්‍යුත වෙමින් උපදිමින් සැරිසරති යනුවෙන් ද කළුපනා කරයි.” (දී.නි., I, බ්‍රහ්මජාල සූත්‍රය, 2006: 22) මෙවැනි ආත්මවාදී ඉගැන්වීම හේතුව්ලවාදීව විශ්‍රාජන කර නොමැති බැවින් අචාර විද්‍යාත්මක උපයෝගීනාව අල්පය. එහෙත් බුද්‍යභම වඩාත් සහේතුක පදනමක සිටිමින් මෙය විශ්‍රාජන කරන්නේ ආචාර විද්‍යාත්මක වටිනාකමක් ද එක්කරමිනි.

වෙතනාහෂ හිකිවේ කම්මං වදාම්. වෙතයින්වා කම්මං කරුති කායෙන වාචාය මනසා (අ.නි., IV, නිබුද්ධික සූත්‍ර, 2006: 208) යන විශ්‍රාජන අනුව සවේතනික ක්‍රියාවන් මූලික කර ගෙන ප්‍රතිච්චාක ලබා දෙන කරුමය නැමති ක්‍රියාවලිය සකස් වේ. මෙමෙස වෙතනාව කරුමය වශයෙන් දැක්වීම තුළින් ක්‍රියාව පිළිබඳ පුද්ගලයාට ඇති වගකීම මෙන්ම වෙතනාව පාලනය කිරීම තුළින් ක්‍රියාවේ ප්‍රතිච්චය වෙනස් කිරීමට පුද්ගලයාට ඇති ගක්කියත් විදහා දැක්වීමෙන් ක්‍රියාවේ සඳාචාරාතමක අයය ද පෙන්වා දී ඇති. එබැවින් කරුම සංකලුපය අද්විතීය සඳාචාර අයයක් සහිත දාරුණික ඉගැන්වීමක් වශයෙන් දැක්විය හැකිය. එසේම සාමාන්‍ය සමාජය තුළ කරුම සිද්ධාන්තය ව්‍යවහාරයට පත්ව ඇති ආකාරය විමසීමේදී පුද්ගලයා සඳාචාර මාරුග යට යොමු කිරීමට දැඩි පෙළඹුමේ ඇති කිරීම සඳහා මෙම ඉගැන්වීම හේතු වී ඇති. වූලකම්මවිහෘෂ සූත්‍රයේ දැක්වෙන පරිදි උසස් වශයෙන් උපදීමට, අල්පායුෂ, දීර්සියුෂ ලැබීමට, අල්පාබාධ, බොහෝ ආබාධ ඇතිවීමට, අල්පහෝග, මහාහෝග ලැබීමට ආදි

වශයෙන් ලොකික ජීවිතය තුළ දක්නට ලැබෙන විවිධත්වයන් සඳහා බලපාන්නේ පුද්ගලයා විසින් සිදු කරනු ලබන නොදීම, වශයෙන් සම්මත දන්දීම, අන්‍යන්ට හිංසා පීඩිය නොකිරීම, පීඩිය යුත්තන් පිළීම වැනි ක්‍රියා ද හා නරක ක්‍රියා වශයෙන් සම්මත පරපණ නැසීම, දන් නොදීම පීඩිය යුත්තන්ට සන්කාර සම්මාන නොකිරීම ආදිය පදනම් කර ගෙන බව සරලව පැහැදිලි කර ඇත (ම.නි, III, 2006: 432). එසේම දේවදුත වැනි සූත්‍ර තුළ ජීවිත කාලය තුළ පාපකාරී ක්‍රියාවන් සිදු කළ පුද්ගලයින් තිරයට පත්වීමෙන් පසු විදින කායික වධ වේදනා දක්වා ඇති අතර මෙවැනි ඉගෙන්වීම් තුළින් පුද්ගලයා පොදු සඳහාවර මාර්යේ තබා ගැනීමට මහෝපකාරී වේ (ම.නි., III, 2006: 384-396).

තවද කර්මය පිළිබඳ බොඳේ ඉගෙන්වීම් අරථවත් වන්නේ පුනර්භවය සමගය. බොඳේ දේශනාවට අනුව පුද්ගලයා විසින් සිදුකළ වේදනීය කරම මතු හවයන්හි විපාක ගෙනදේ. පරිව්වසමුප්පාද විවරණය තුළ සත්ත්වයාගේ සංසාර ප්‍රවාත්ති ක්‍රියාවලිය පැහැදිලිව දක්වා ඇත. එහිදී අවිද්‍යාව ප්‍රත්‍යා කර ගෙන සංස්කාර සැකසේ. සංස්කාර පුක්ක්දැකුහි සංඛාරය, අපුක්ක්දැකුහි සංඛාරය, ආනෙක්ජ්‍රාහි සංඛාරය යනුවෙන් මූලික වශයෙන් තෙවැදුරුම්ව දක්වා ඇත. මෙහි දාන, ශීල, හාවනා යන කාමාවවර කුසල වේතනාව හා රුපාවවර හාවනාමය වේතනාව පුක්ක්දැකුහි සංඛාර නම් වේ. කාමාවවර අකුසල වේතනාව පුක්ක්දැකුහි සංඛාර නම් වේ. අරුපාවවර කුසල වේතනාව ආනෙක්ජ්‍රාහි සංඛාර නම් වේ. මේට අමතරව කාය සංඛාර, ව්‍යු සංඛාර, විත්ත සංඛාර යන එවා අවිද්‍යාව නිසා හටගන්නා සංස්ංඛාර යැයි සඳහන් වේ. අවිද්‍යාවෙන් වෙළි සිටින පුද්ගලයා වර්තමානයේ පංචස්කන්ධය පවත්වා ගනු සඳහා සුවපත් කිරීම සඳහා ආරක්ෂා කිරීම සඳහා ද අනාගතයේ ද පංචස්කන්ධය ලැබීම සඳහා සිදුකරනු ලබන කුසල හා අකුසල කරම අවිද්‍යාව නිසා හටගන්නා සංස්කාරය යැයි දක්වා ඇත. සංස්කාර ප්‍රත්‍යා කරගෙන වික්ක්දැකුණය ද එය ප්‍රත්‍යා කරගෙන නාමරුප ක්‍රියාවලියද සැකසේ.

මෙම විග්‍රහය කුළින් පුද්ගලයා විසින් තිබෙන මූල්කර ගෙන සිදු කරනු ලබන ක්‍රියාවන් පදනම් කර ගෙන වර්තමාන පැවැත්මන් මතු හටයන් සකස් වන බව පැහැදිලි වේ. මේ අනුව කර්මය හා ප්‍රතිචාරය පිළිබඳ බොඳේ සිද්ධාන්ත අධ්‍යාපනය කිරීමෙන් අවශ්‍ය අයෙකුට මෙම හටය සහ මතු හටයන් සාර්ථක කර ගැනීමට අවශ්‍ය පදනම් සකසා ගත හැකිය. සාවදා ක්‍රියාවන් සිදු කිරීමෙන් ලැබෙන අනිවු විපාක හා නිවැරදි කාය වාක් සමාජාරයන් පවත්වා ගැනීමෙන් දිවියධිම්මවේදනීය වශයෙන් හා සම්පාදික වශයෙන් ලැබෙන යහපත් ප්‍රතිඵල ද ධර්මයෙහි දක්වා ඇති බැවින් සිය ජීවිතය සකස් කර ගැනීමට අවකාස සැලසේ. මේ අනුව සඳාවාර පැවැත්ම ගක්තිමත් වීම සඳහා මෙම ඉගැන්වීම් මතා පිටු බලයක් ලබා දේ.

මීට අමතරව සූත්‍රනිපාතයේ එන පසුකාලීනව හිනි විනය වශයෙන් හඳුන්වා ඇති මංගල, පරාහව, වසල වැනි සූත්‍ර දේශනා කුළින් ද පුද්ගලයාගේ වර්යාවන් නිවැරදි කර ගැනීමට අවශ්‍ය මාර්ගෝපදේශ දක්වා තිබේ. මංගල සූත්‍රයේ බාලයන් ඇසුරු නොකිරීම, පණ්ඩිතයන් ඇසුරු කිරීම, පිදිය සූත්‍රන් පිදීම, මවිජයන්ට සැලකීම, අමුදරුවන්ට සැලකීම, නිවැරදි කර්මාන්ත කිරීම ආදි වශයෙන් මංගල කරුණු 38 දක්වා තිබේ (පු.නි. මංගල සූත්‍ර, 2006: 80, 83). පරාහව සූත්‍රයේ ස්ත්‍රීධුරත වීම සූරාධුරත වීම, සූව්‍යට පුරුෂීම, පර අමුවන් කරා යාම ආදි වශයෙන් පිරිහිමට හේතු වන කරුණු 12 දක්වා තිබේ (පු.නි. පරාහව සූත්‍ර, 2006: 36, 43). එසේම වසල සූත්‍රයේ වසලයෙකුගේ ලක්ෂණ වශයෙන් ප්‍රාණසානය, සොරකම, මුසාව, මං පැහැරීම, දෙමාපියන්ට නොසැලකීම ආදි කරුණු 19 පමණ දක්වා තිබේ (පු.නි. වසල සූත්‍ර, 2006: 44, 47). මෙම සූත්‍රවල දැක්වෙන කරුණු දෙස බැලීමේදී පොදුවේ ඕනෑම සමාජයක පුද්ගල යහපත මෙන්ම අයහපත සඳහා හේතු විය හැකි සඳාවාර මිණුම් වශයෙන් පෙන්වා දිය හැකිය.

## සමාලෝචනය

මේ ආකාරය ඉහත දක්වා ඇති පරිදි බුදුධහම තුළ වෙනත් කිසිදු ආගමක හෝ දරුණනය නොදැක්වෙන ආකාරයේ සඳාචාර දරුණනයක් ඉදිරිපත් කර ඇත. විශේෂයෙන් හොඳ-නරක වශයෙන් සමාජය තුළ සම්මත සඳාචාර පද්ධතිය ගක්තිමත් කිරීම සඳහා දාරුණනික මෙන්ම වාසේනික ප්‍රවේශයක් බුදුධහම් සපයා තිබේ. එහි දී බුදුධහමේ විශේෂත්වය නම් ඩුදු නීතිමාලාවක් වශයෙන් නොදැක්වා ස්ථාධිනාව විමසා බලා තීරණයක කිරීමට අවකාශ සලසා ඇමයි. බුදුධහම හඳුන්වා දී තිබෙන නීරණයක බෙහෙර්විට ජාති ආගම් හේදයකින් තොරව සඳාචාරාත්මක ගැටුවලදී පොදුවේ යොදා ගත හැකි විම විශේෂ ලක්ෂණයකි. ප්‍රත්‍යාවේශ්‍යන් ක්‍රමය, අත්තුපත්‍යාධික ක්‍රමවේදය සැම දෙනාටම යොදාගත හැකිය. පංචිල ප්‍රතිපදාව තුළ ද පවතින්නේ විශ්ව සාධාරණ ප්‍රතිපත්ති මාලාවකි. එබැවින් මානව සමාජයේ ගැටුමකින් තොරව පවත්වාගෙන යාම අවශ්‍ය ගක්තිමත් සඳාචාර ධර්ම පද්ධතියක් බුදුධහම මගින් හඳුන්වා දී තිබේ.

## ආක්‍රිත ග්‍රන්ථ

### ප්‍රාථමික මූලාශ්‍ය

අංගුත්තරනිකාය, I,II,III,IV,V, (2006). බු. ජ. මු.

දිසනිකාය, I, (2006). බු. ජ. මු.

බම්මපදය, (2006). බු. ජ. මු.

මජක්මනිකාය, I, II, III, (2006). බු. ජ. මු.

සංපුත්තනිකාය, V, (2006). බු. ජ. මු.

සුතනනිපාත, (2006). බු. ජ. මු.

### ද්විතීයික මූලාශ්‍ය

කරුණාරත්න, බැබිලිවි. එස්., (1992). බොඳු දරුණනය හා වරණය. කොළඹ 10, මරදාන: සමයවර්ධන.

තිලකරත්න, හේම්.,(2001). මහාචාර්ය කේ.එන්. ජයතිලක දරුණනය. කොළඹ 10: එස්. ගොඩගේ සහ සහෞදරයෝ.

ඩම්මානන්ද නිමි, නෝමාගම, (2004). බොඳේ හා කාන්ටීයානු සඳාවාර දර්ශනය. කොළඹ 10, මරදාන: සමයවර්ධන.

Pemarathana Thera, Soorakkulame, Padmasiri Thera, Raluwe, (ed.) (2006). Studies in Buddhist Philosophy and Religion: Collected Papers of professor P.D. Premasiri. Univesity of Peradeniya. Department of Pali and Buddhist Studies.

සිංහල විපුද්ධීමාර්ගය, (1957). සිංහල අනුවාදය: මාතර ශ්‍රී දර්මවංශ ස්ථාවර සිරීමෙන්ගේ පරිවෙකාධාර සම්නිය.

### වෙත ඇති

Britinnica.com, ethics [Retrieved 11, 09, 2021 from <https://www.britannica.com/topic/ethics-philosophy>]

Encyclopedia.com, Ethics, History of, [Retrieved 11, 09, 2021 from <https://www.encyclopedia.com/humanities/encyclopedias-almanacs-transcripts-and-maps/ethics-history/>]